



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

1978 අංක 5 දරන බදු සමා පනත

[සහතිකය සටහන් කළේ 1978 නොවැම්බර් මස 24 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1978 දෙසැම්බර් මස 01 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල: ශත 50 යි.

තැපැල් ගාස්තුව: ශත 15 යි.

[සහතිකය සටහන් කළේ 1978 නොවැම්බර් මස 24 වන දින]

එල්.ඩී.—ඔ. 88/78.

තැනැත්තකු විසින් ආදායම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර නොමැත්තා වූ හෝ ආදායම් බදු පැනවීමට අදාළ නීතිය යටතේ එම තැනැත්තා විසින් සැපයිය යුතු වාර්තාවක හෙළිදරව් කර නොමැත්තාවූ සංචිත ලාභ සහ ආදායම දක්වෙන මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශේෂ ගිණුම්වල තැන්පත් කිරීමට අවස්ථාව සැලසීම පිණිස ද එම විශේෂ ගිණුම්වල තැන්පත් කරන ලද මුදල් සම්බන්ධයෙන් බද්දක් පනවා අය කිරීම පිණිස ද එම විශේෂ ගිණුම්වල තැන්පත් කරන ලද මුදල් නිශ්චිත කාර්යයන් සඳහා ආපසු ලබා ගැනීමට අවස්ථාව සැලසීම පිණිස ද, එම විශේෂ ගිණුම්වල මුදල් තැන්පත් කරන තැනැත්තන්, එම මුදලින් දක්වෙන ලාභ සහ ආදායම සම්බන්ධයෙන් ඇතැම් බදු ගෙවීමට යටත් වීමෙන් සහ එම ලාභ සහ ආදායමවලට අදාළ වැරදි සඳහා නඩු පවරනු ලැබීමෙන් ආරක්ෂා කරනු පිණිස ද, ඒවාට සම්බන්ධ වූ හෝ ආනුෂංගික කරුණු සඳහා ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1978 අංක 5 දරන බදු සමා පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1978 දෙසැම්බර් මස 1 වන දින සිට එය ක්‍රියාත්මක විය යුතු ය.

ප්‍රමුඛ නාමය සහ ක්‍රියාත්මක වන දිනය.

2. (1) ආදායම් බදු පැනවීමට අදාළ ව තත් කාලයෙහි බල පවත්නා නීතිය යටතේ 1977 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර ලැබුණු හෝ උපවිත වූ යම් ලාභ සහ ආදායම වෙනුවෙන් 1977 අප්‍රේල් මස 1 වන දින හෝ ඊට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බද්දක් ගෙවීමට යටත් වන්නා වූ ද එකී යම් තක්සේරු වර්ෂයක් සඳහා එම නීතියේ විධිවිධාන යටතේ ආදායම් වාර්තාවක් සපයා නොමැත්තා වූ හෝ එකී යම් තක්සේරු වර්ෂයක් සඳහා එම පනතේ විධිවිධාන යටතේ තමා විසින් සපයන ලද යම් වාර්තාවක එම ලාභ හෝ ආදායම හෙළිදරව් කිරීම පැහැර හැර ඇත්තාවූ ද යම් තැනැත්තකුට, (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව මේ පනත අදාළ විය යුතු ය.

මේ පනත අදාළ වන තැනැත්තන්

(2) 1977 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර ලැබුණු හෝ උපවිත වූ යම් ලාභ සහ ආදායම සම්බන්ධයෙන් තත් කාලයේ ආදායම් බදු පැනවීමට අදාළ නීතියේ විධිවිධාන යටතේ ගෙවිය යුතු යම් බද්දක් මහ හැරියේ යයි කියනු ලැබීමක් හෝ සැක කරනු ලැබීමක් සඳහා කොම සාරිස් ජනරාල්වරයා විසින් හෝ දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධරයකු විසින් හෝ විමර්ශන ආරම්භ කර ඇත්තේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට මේ පනතේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

(3) (2) වන උපවගන්තියෙහි විධිවිධාන අදාළ වන තැනැත්තකු නොවන (1) වන උපවගන්තියෙහි සඳහන් සෑම තැනැත්තකු ම, මින් මතු මේ පනතෙහි " මේ පනත අදාළ වන තැනැත්තකු " යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ පනත අදාළ වන නැතැත්තන් විසින් බැංකුවෙහි විශේෂ ගිණුමවල මුදල් තැන්පත් කළ හැකි බව.

3. මේ පනත අදාළ වන යම් තැනැත්තකුට 1977 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර ලැබුණු හෝ උපවිත වූ ලාභ හෝ ආදායම දැක්වෙන මුදල් ඇත්තා වූ ද තත් කාලයේ ආදායම් බදු පැනවීමට අදාළ නීතිය යටතේ—

(අ) ඒ සම්බන්ධයෙන් ආදායම වාර්තාවක් සැපයීම ඒ තැනැත්තා විසින් පැහැර හැර තිබෙන්නා වූ ; නැතහොත්

(ආ) ඒ තැනැත්තා විසින් සපයන ලද යම් ආදායම වාර්තාවක එය හෙළිදරව් කිරීම ඔහු විසින් පැහැර හැර ඇත්තා වූ ද

අවස්ථාවක, එම තැනැත්තා විසින් එම මුදල, 1979 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර ඔහු විසින් එම කාර්යය සඳහා නිශ්චය කරනු ලබන එවැනි යම් විශේෂ ගිණුමක තමාගේ බැරට බැංකුවෙහි තැන්පත් කළ හැකි ය.

බැංකුවෙ විශේෂ ගිණුමක තැන්පත් කරන ලද මුදලින් සියයට 30කට සමාන බද්දක් අය කිරීම.

4. (1) 3 වන වගන්තියේ විධිවිධාන යටතේ බැංකුවට විශේෂ ගිණුමෙහි මුදල් තැන්පත් කරන යම් තැනැත්තකුට—

(අ) මේ පනතේ උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතියෙහි වූ ප්‍රකාශයක් බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු ය ; නවද

(ආ) එසේ තැන්පත් කරන ලද මුදලින් සියයට 30කට සමාන මුදලක බද්දක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවීමට යටත් විය යුතු ය.

(2) යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇත ද යම් තැනැත්තකු විසින් (1) වන උපවගන්තිය යටතේ ගෙවිය යුතු බද්ද 3 වන වගන්තියෙහි සඳහන් පරිදි එවැනි යම් විශේෂ ගිණුමක එම තැනැත්තාගේ බැරට නිබන් මුදල්වලින් බැංකුව විසින් 1979 අප්‍රේල් මස 30 වන දින හෝ එදිනට පෙර කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතු ය.

(3) 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විශේෂ ගිණුමක යම් තැනැත්තකුගේ බැරට නිබන්තා වූ මුදල්වලින් (2) වන උප වගන්තිය යටතේ බැංකුව විසින් කොමසාරිස් ජනරාල්වරයාට බද්ද ගෙවීමට එම තැනැත්තා විසින් බලය දෙනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, එම බද්ද එම තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවන ලද සේ සලකනු ලැබිය යුතු ය.

විශේෂ ගිණුමවල තැන්පත් කරන ලද මුදල් ආපසු ලබා ගැනීම සඳහා කිරීම.

5. 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විශේෂ ගිණුමක මුදල් තැන්පත් කර ඇති යම් තැනැත්තකුට, 6 වන වගන්තියෙහි නිශ්චිත කාර්යයන් සඳහා හැර, 4 වන වගන්තියෙහි සඳහන් බද්දක් ගෙවීමෙන් පසුව එම විශේෂ ගිණුමෙහි එම තැනැත්තාගේ බැරට ඇති ඉතිරිව ඇති සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක් (එම ඉතිරි මුදලට එකතුවන පොලිය හැර) 1983 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආපසු ලබා ගැනීමට වෙනත් යම් නීතියක කුමක් සඳහන්ව ඇත ද බැංකුව විසින් ඉඩ නොදිය යුතු ය.

6. (1) 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ ඵලානි යම් විශේෂ ගිණුමක මුදල් තැන්පත් කර ඇති යම් තැනැත්තකුට, 4 වන වගන්තියෙහි සඳහන් බද්ද ගෙවීමෙන් පසුව එම විශේෂ ගිණුමෙහි ඔහුගේ බැරට ඉතිරිව ඇති මුදල 1983 මාර්තු මස 31 වන දිනට පසුව ආපසු ලබාගත හැකි ය :

විශේෂ ගිණුමට තැන්පත් කරන ලද මුදල් ආපසු ලබා ගත හැකි කාර්යයන්.

එසේ වුවද එම සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක්—

(අ) (i) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 16 ඇඟ වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද හෝ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය යයි මේ වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද සමාගමක ;

(ii) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමකට එළඹ ඇති යම් සමාගමක

සාමාන්‍ය කොටස් මිලට ගැනීම සඳහා ; හෝ

(ආ) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 16ට වන වගන්තියේ අර්ථනුකූලව යම් අනුමත වියදමක් කිරීමේ කාර්යය සඳහා ; හෝ

(ඇ) ගෙයක් මිලට ගැනීම හෝ ඉදිකිරීම, සිය අත්පත්තිය යටතේ නිකුත් කරන ලද සහතිකයක් මගින් ජාතික නිවාස කොමසාරිස්වරයා විසින් අනුමත කර ඇත්නම් එම ගෙය මිලට ගැනීම හෝ ඉදි කිරීම සඳහා

එම තැනැත්තා විසින් 1979 අප්‍රේල් මස 30 වන දිනයෙන් පසුව ආපසු ලබාගනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයෙහි කාර්ය සඳහා, ගෙයක් මිලට ගැනීම හෝ ඉදි කිරීම අනුමත කිරීම ජාතික නිවාස කොමසාරිස් වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක, එම ප්‍රතික්ෂේප කිරීම නිසා අනාප්තියට පත් යම් තැනැත්තකුට නිවාස විෂයය භාර අමාත්‍යවරයා වෙත ඒ සම්බන්ධයෙන් අභියාචනය කළ හැකි ය. ඵලානි යම් අභියාචනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ තීරණය අවසානාත් මක හා නිරණාන්තක විය යුතු ය.

(3) 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ ඵලානි යම් විශේෂ ගිණුමක තමාගේ බැරට තිබෙන මුදල් 6 වන වගන්තියේ අතුරු වගන්තියෙහි නිශ්චිත යම් කාර්යයක් සඳහා 1979 අප්‍රේල් මස 30 වන දිනට පසුව ආපසු ලබා ගන්නා යම් තැනැත්තකු, ඒ මුදල් ආපසු ලබාගන්නා ලද කාර්ය සඳහා ඒ මුදල් යොදා ගැනීම පැහැර හරින අවස්ථාවක, එම තැනැත්තා මෙම පනත යටතේ වරදකට වරදකරු විය යුතුය. තවද මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට ආපසු ලබාගන්නා ලද මුදලට සමාන වන්නා වූ මුදලකට සහ රුපියල් විසි දහසකට වැඩි නොවන්නා වූ දඩයකට ඔහු යටත් විය යුතු ය.

(4) 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විශේෂ ගිණුමක තමාගේ බැරට තිබෙන මුදල් 1979 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආපසු ලබා ගෙන 6 වන වගන්තියේ අතුරු වගන්තියෙහි නිශ්චිත කාර්යයන් ගෙන් කිසිවක් සඳහා ඒ මුදල් යොදා ගන්නා වූ යම් තැනැත්තකුගේ 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අය කළ හැකි ආදායම ආගණනය කිරීමේ දී, වෙනත් යම් නීතියක කුමක් සඳහන් ව ඇත ද, එසේ යොදවන ලද මුදල් වෙනුවෙන් ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කිරීමකට ඉඩ නොදිය යුතු ය.

විශේෂ ගිණුමට තැන්පත් කරන ලද මුදල් සම්බන්ධයෙන් පොලිය.

7. 4 වන වගන්තියෙහි සඳහන් බද්ද ගෙවීමෙන් පසුව, 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විශේෂ ගිණුමක යම් තැනැත්තකුගේ බැරට තිබෙන ඉතිරි මුදල සම්බන්ධයෙන් වෙනත් ඉතිරිකිරීමේ ගිණුම් වල බැරට ඇති මුදල් මත බැංකුව විසින් ගෙවිය හැකි පවත්නා පොලී ප්‍රමාණය අනුව පොලියක් බැංකුව විසින් ගෙවිය යුතු ය. එසේ උපවිත වන පොලිය එම තැනැත්තා විසින් 1979 අප්‍රේල් මස 30 වන දිනයෙන් පසුව ආපසු ලබාගනු ලැබිය හැකි ය.

4 වන වගන්තියෙහි සඳහන් බද්ද ගෙවා ඇතැයි සලකනු ලබන තැනැත්තන් ඇතැම් බදුවලින් සහ නඩු පැවරීමවලින් ආරක්ෂා කිරීම.

8. 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විශේෂ ගිණුමක මුදල් තැන්පත් කරනු ලැබුවා වූ ද, 4 වන වගන්තියෙහි සඳහන් බද්ද ගෙවා ඇතැයි ඒ වගන්තිය යටතේ සලකනු ලබන්නා වූ ද මේ පනත අදාළ වන යම් තැනැත්තකු—

(අ) ඒ මුදලින් දක්වෙන ලාභ හෝ ආදායම හෝ ධනය වෙනුවෙන් 1977 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා—

(i) තත් කාලයෙහි ආදායම් බදු පැනවීමට අදාළ නීතිය යටතේ යම් ආදායම් බද්දක් නැතහොත් ධන බද්දක් ; හෝ

(ii) 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත යටතේ ප්‍රාග්ධන බද්දක්

ගෙවීමට හෝ, 1977 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර අවසන් වන යම් කාර්තුවක් සඳහා, එම ලාභවලින් හෝ ආදායමෙන් ලැබූ පිරිවැටුම සම්බන්ධයෙන් 1963 අංක 11 දරන මුදල් පනත යටතේ යම් ව්‍යාපාර පිරිවැටුම බද්දක් ගෙවීමට ; හෝ

(ආ) ඒ මුදලින් දක්වෙන ලාභ හෝ ආදායම හෝ ධනය වෙනුවෙන් හෝ ඒ ලාභ හෝ ආදායම ලැබුණේ යම් පිරිවැටුම කින්ද ඒ පිරිවැටුම වෙනුවෙන් හෝ ඒ ලාභවලට, ආදායමට, ධනයට හෝ පිරිවැටුමට අදාළව හෝ 1977 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් ඇතුළත 1977 අප්‍රේල් මස 1 වන දිනට පූර්වයෙන් වූ යම් කාල සීමාවක් සම්බන්ධයෙන්, තත් කාලයෙහි ආදායම් බදු පැනවීමට අදාළ නීතිය හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත හෝ 1963 අංක 11 දරන මුදල් පනත හෝ යටතේ යම් වරදක් සඳහා නඩු පවරනු ලැබීමට

යටත් නොවිය යුතු ය.

9. තත් කාලයෙහි ආදායම් බදු පැනවීමට අදාළ නීතියෙහි විධිවිධාන යටතේ 1978 නොවැම්බර් මස 15 වන දිනට පෙර කරන ලද යම් තක්සේරු වක් හෝ එකී විධිවිධාන යටතේ අවසානාත්මක හා තීරණාත්මක වී ඇති වෙනත් යම් කාරණාවක් හෝ සංශෝධනයක් කිරීමට ඉහත දැක්වෙන විධිවිධාන කිසිවකින් බලය පැවරෙන ලෙසට කියවා තේරුම් නොගත යුතු ය.

කලින් කරන ලද යම් තක්සේරුවක් මේ පනතේ ඉහත දැක්වෙන විධිවිධාන මගින් ප්‍රතිශෝධනය කිරීමට බලය පැවරුණි නොසැලකිය යුතු ය.

රහස්‍යතාව රැකීම.

10. (1) මේ පනත ක්‍රියාත්මක කිරීමේ දී තමන්ට දැන ගන්නට ලැබෙන සියලු කාරණා සම්බන්ධයෙන් බැංකුවේ සෑම නිලධාරියකු හෝ සේවා නියුක්තයකු විසින් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි සෑම නිලධාරියකු හෝ සේවා නියුක්තයකු විසින් ද රහස්‍යතාව රැකිය යුතු අතර, රහස්‍යතාව රැකීමට ආධාර කළ යුතු ය :

එසේ වුවද බැංකුවෙහි යම් නිලධාරියකු හෝ සේවා නියුක්තයකු විසින්, 3 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ යම් විශේෂ ගිණුමකට අදාළ පහත දැක්වෙන විස්තර, මේ පනතේ විධිවිධාන අනුව ක්‍රියා කිරීමේ කාර්යය සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියකු වෙත හෝ යම් අධිකරණයක් වෙත දන්වා සිටිය හැකි ය :—

ඒ විස්තර නම්—

- (අ) ගිණුම දරන්නාගේ නම සහ ආදායම් බදු ලිපිගොනුවේ අංකය ;
- (ආ) යම් වෙළෙඳ ව්‍යාපාරයක් වේ නම් එහි නම සහ ආදායම් බදු ලිපිගොනුවේ අංකය ;
- (ඇ) මුදල් තැන්පත් කළ දිනය හෝ ආපසු ලබාගත් දිනය ;
- (ඈ) තැන්පත් කළ හෝ ආපසු ලබාගත් මුදල ;
- (ඉ) එම විශේෂ ගිණුමට අදාළව 4 (1) (අ) වන වගන්තිය යටතේ යම් ප්‍රකාශයක් සඳහන් වෙතත් විස්තර.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවලට පටහැනිව ක්‍රියා කරන, බැංකුවෙහි හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි යම් නිලධාරියකු හෝ සේවා නියුක්තයකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙදහසකට වැඩි නොවන දඩයකට හිමි යටත් විය යුතු ය.

11. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි—

අර්ථ නිරූපණය.

- “කොමසාරිස් ජනරාල්වරයා”, “ලාභ”, “ආදායම්” සහ “තක්සේරු වර්ෂය” යන යෙදුම්වලට 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතෙහි පිළිවෙලින් ඒ සඳහා ඇති අර්ථයම විය යුතු ය ;
- “බැංකුව” යන්නෙන් 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් පිහිටුවන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අදහස් වේ ;
- “තත් කාලයෙහි ආදායම් බදු පැනවීමට අදාළ නීතිය” යන්නෙන් ආදායම් බදු ආඥාපනත හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත අදහස් වේ ; තවද
- “තැනැත්තා” යන්නට සමාගමක්, පුද්ගල මණ්ඩලයක් සහ හවුල් ව්‍යාපාරයක් අදහස් වේ.

4 (1) (අ) වන වගන්තිය.

උපලේඛනය

1978 අංක දරන බදු සමා පනත

4 (1) (අ) වන වගන්තිය යටතේ ප්‍රකාශය

ආදායම් බදු ලිපිගොනුවක් තිබේ නම් එහි අංකය :.....

විශේෂ සමාලාභී ඉතිරිකිරීමේ තැන්පත් ගිණුම් අංකය :.....

වෙළඳ ව්‍යාපාරයක් තිබේ නම් එහි නාමය :.....

දිනය :.....

(ලිපිනය)

හි

(සම්පූර්ණ නම)

.....මහතා/මහත්මිය/මහත්මිය වන මම/අපි

(1) (අ) හි

.....තේ
නමින් විශේෂ සමාලාභී ඉතිරිකිරීමේ තැන්පත් ගිණුමක
තැබීම සඳහා රුපියල්..... (රු.....)ක්
1978 අංක..... දරන බදු සමා පනත ප්‍රකාර භාර ගන්නා
ලෙසත්

(ආ) මේ මුදල මත ගෙවිය යුතුව ඇති රුපියල්.....
(රු.....)ක් වන්නා වූ බද්ද කෙළින් ම දේශීය ආදායම්
කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරන ලෙසත්

(ඇ) ඒ ගිණුමෙහි ඉතිරි මුදල රඳවා ගන්නා ලෙසත්

වෙසින් ඔබගෙන් ඉල්ලා සිටිමි/සිටිමු. එනම්—

ඉදිරිපත් කරන ලද මුදල රු.....

අඩු කළ යුතු 30 % බද්ද අඩු කරන්න රු.....

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින්

විශේෂ සමාලාභී ඉතිරිකිරීමේ

තැන්පත් ගිණුමෙහි රඳවා ගත යුතු

ඉතිරි මුදල

(2) ඉහත සඳහන් පනතෙහි 6 වන වගන්තියෙහි නිශ්චිත කාර්යයන්
සඳහා හැර, මේ ඉතිරි මුදලින් කිසිම කොටසක් 1983 අප්‍රේල් මස 1 වන
දිනට පෙර ආපසු ලබා නොගන්නා බවට මම/අපි පොරොන්දු වෙමි/වෙමු.

(3) මගේ/අපගේ විශේෂ සමාලාභී ඉතිරිකිරීමේ නැන්පත් පාස් පොත ඔබගේ බැංකුවේ ආරක්ෂා භාරයෙහි තැබීමට එකඟ වෙමි/වෙමු.

(4) තත් කාලයෙහි ඔබගේ බැංකුවේ ඉතිරිකිරීමේ නැන්පත්වලට අදාළ වන සහ කලින් කල ක්‍රියාත්මක වන රිතිවලින් බැඳී සිටීමට ද වැඩිදුරටත් මම/අපි එකඟ වෙමි/වෙමු.

.....
නැන්පත්කරුගේ අත්සන.

මා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.

.....
ශාඛා කළමනාකරුගේ අත්සන.